

# ලංකා රජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

## THE CEYLON GOVERNMENT GAZETTE

EXTRAORDINARY

අංක 14,506—1965 සැප්තැම්බර් 14 වැනි අඟහරුවාදා—1965.9.14

No. 14,506 — TUESDAY, SEPTEMBER 14, 1965

(Published by Authority)

### PART I: SECTION (I)—GENERAL

#### Price Orders

Price Order No. P/L/1/65.

SUBSIDIARY FOODSTUFFS.

#### THE CONTROL OF PRICES ACT

##### Order

BY virtue of the powers vested in me by section 4, read with section 3 (2) of the Control of Prices Act (Chapter 173), I, Ivan Samarawickrema, Deputy Controller of Prices (Food), for Polonnaruwa District, do by this Order—

- (i) revoke with immediate effect the Food Price Order No. P/L/2/64 dated December 29, 1964, published in *Gazette Extraordinary* No. 14,285 of January 6, 1965.
- (ii) fix with immediate effect, the price for the time being fixed under the Control of Prices Act (Chapter 173), as the wholesale dealer's maximum wholesale price for Colombo Municipality, increased by amounts specified in column 3 of the Schedule hereto, to be the maximum wholesale price per hundredweight gross above which the article specified in the corresponding entry in column 1 of that Schedule shall not be sold within the area or the Administrative District specified in column 2 of the Schedule.
- (iii) fix with immediate effect the price for the time being fixed under the Control of Prices Act (Chapter 173), as the retail dealer's maximum retail price for the Colombo Municipality, increased by the amounts specified in column 4 of the Schedule hereto, to be the maximum retail price per pound net above which the article specified in the corresponding entry in column 1 of that Schedule shall not be sold within the area or the Administrative District specified in column 2 of that Schedule.
- (iv) direct that for the purpose of this Order—
  - (a) any sale of any quantity of an article specified in column 1 of the Schedule hereto for the purpose of re-sale or any sale of an article specified in column 1 of that Schedule in a quantity of one hundredweight gross or more at a time shall be a sale by wholesale;
  - (b) any sale of any quantity of an article specified in column 1 of the Schedule hereto less than one hundredweight gross for the purpose of consumption or use shall be deemed to be a sale by retail;
- (v) direct that in every area where maximum prices are fixed by this Order, no person shall sell any article specified in column 1 of the Schedule hereto, which is adulterated with any other article;
- (vi) direct that in every area where maximum prices are fixed by this Order, every trader who has any article specified in column 1 of the Schedule hereto in his possession or under his control at any place or in any vehicle, shall exhibit conspicuously at such place or in such vehicle a quantity of such article in a suitable container with the maximum price for such article fixed by this Order displayed in figures not less than one inch in height on price tags or boards attached to such container in such manner that the article and the maximum price thereof could be clearly seen by any customer;
- (vii) direct that for the purpose of this Order "pound" or "lb." shall be deemed to be the standard pound avoirdupois weight;
- (viii) direct that in every area where maximum prices are fixed by this Order every person who sells any article specified in column 1 of the Schedule hereto by wholesale shall, and every person who sells any article specified in column 1 of that Schedule by retail shall, on demand, give the purchaser thereof a receipt in which there shall be set out—
  - (a) the date of the sale;
  - (b) the quantity of such articles sold (by weight);
  - (c) the price paid for the quantity sold; and
  - (d) the nature of the transaction, that is to say, whether the sale was by wholesale or retail;
- (ix) direct that when any article specified in column 1 of the Schedule hereto is sold, the maximum price referred to in columns 3 and 4 of that Schedule shall include the price of the wrapper or container, if any, in which such article is sold.

Signed at Polonnaruwa Kachcheri at 11 a.m. on September 7, 1965.

IVAN SAMARAWICKREMA,  
Deputy Controller of Prices (Food), Polonnaruwa District.

SCHEDULE

Column 1 Commodity	Column 2 Area or Administrative District (Administrative District of Polonnaruwa has been divided into 3 Divisions, for which see note below)	Column 3 Excess over wholesale dealer's maximum price per cwt. gross for the Colombo Municipality	Column 4 Excess over retail dealer's maximum retail price per lb. net for the Colombo Municipality		
			Area 1 Rs. c.	Area 2 Rs. c.	Area 3 Rs. c.
1. Coriander	..	3 75	0 4	0 5	0 6
2. Onions (All varieties other)	..	2 75	0 3	0 4	0 5
3. Oorid (Whole)	..	3 75	0 4	0 5	0 6
4. Green Gram	..	3 75	0 4	0 5	0 6
5. Toor Dhal	..	3 75	0 4	0 5	0 6
6. Gram Dhal	..	3 75	0 4	0 5	0 6
7. Tamarind	..	3 75	0 4	0 5	0 6
8. Potatoes	..	2 75	0 3	0 4	0 5
9. Red Onions	..	2 75	0 3	0 4	0 5

Note.—These prices do not constitute the fixed prices at which the above must be sold. They are the **MAXIMUM** prices above which sales should not take place.

AREAS VIDE COLUMN (2)

Area No. 1

*Sinhala Pattu of the Administrative District of Polonnaruwa.*

- All the villages in Grama Sevaka's Division No. 70—Giritale :—  
Giritale, Jayanthi Colony, Nugagahadamane and Rajagiriya villages.
- All the villages in Grama Sevaka's Division No. 71A—Hingurakgoda :—  
Hingurakgoda and Ulpothwewa villages.
- All the villages in Grama Sevaka's Division No. 71E—Hinguraka :—  
Hingurakgala, Hinguraka, Hatamune and Kottuwela villages.

*Meda Pattu of the Administrative District of Polonnaruwa.*

- All the villages in Grama Sevaka's Division No. 72A—Udawela (Aluthwewa) :—  
Aluthwewa, Parakrama Samudraya Block "E", Ganangolle and Thopawewa Irrigation Town villages.
- All the villages in Grama Sevaka's Division No. 73—Thopawewa :—  
Anaulundawa, Bendiwewa, Polonnaruwa, Thopawewa and Tunkema villages.
- All the villages in Grama Sevaka's Division No. 73A—Kumbukkan :—  
Perakum Uyana, Laxa Uyana, Sinhapura and Wijayabahupura villages.
- All the villages in Grama Sevaka's Division No. 74—Manikkampitiya :—  
Gallella, Kotaliya, Manikkampitiya and Mawila villages.
- All the villages in Grama Sevaka's Division No. 74A—Kaduruwela :—  
Agricultural Farm, Kaduruwela and Muslim Colony villages.

Area No. 2

*Sinhala Pattu of the Administrative District of Polonnaruwa.*

- All the villages in Grama Sevaka's Division No. 71—Minneriya :—  
Beddapanwila, Hammillewa, Katukeliya, Minneriya, Bathgampaththuwa, Minneriya Railway Halt and Raja Ela villages.
- All the villages in Grama Sevaka's Division No. 71C—Veheragala :—  
Galamune, Kirimetiya, Rankothgama, Sansungama, Vehera Eliya and Yatiyalpathana villages.
- All the villages in Grama Sevaka's Division No. 71B—Yoda Ela :—  
Kawudulla Block "C" (Part), Yatiyalpathana, Yoda Ela Block "A" and "B" villages.
- All the villages in Grama Sevaka's Division No. 71D—Ulkathupotha :—  
Hingurakgoda Farm and Windsor Park villages.
- All the villages in Grama Sevaka's Division No. 71F—Hingurakdamana :—  
B. O. P. 317, Galamune, Hingurakdamana villages.

*Meda Pattu of the Administrative District of Polonnaruwa.*

- All the villages in Grama Sevaka's Division No. 72—Kotawella :—  
Ambanganga, Kotawella, Anganmedilla, Dastota, Dumbutuluwewa, Eramuduoya, Kalahagala, Kumurumanwela and Nitulawela villages.
- All the villages in Grama Sevaka's Division No. 73B—Kalinga Ela :—  
Gemunupura, Hewagama, Moneratenna, Pahalagama, Wewetenna villages.
- All the villages in Grama Sevaka's Division No. 73C—Palugasdamana :—  
Palugasdamana, Galthambarawa and Vidichehele villages.
- All the villages in Grama Sevaka's Division No. 75—Pudoor :—  
Diulana, Pudoor, Pudoor Atu Thotam villages.

*Egoda Pattu of the Administrative District of Polonnaruwa.*

- All the villages in Grama Sevaka's Division No. 84—Manampitiya :—  
Dalukana, Getamune, Kosgaha Ulpotha, Mahagantota, Manampitiya, Pudukkudi and Puduveli villages.
- All the villages in Grama Sevaka's Division No. 83—Karapola (Hewampitiya) :—  
Borawewa, Ginidamana, Hewampitiya, Karapola, Kolakanaweli and Wallinda Urr villages.

Area No. 3

*Sinhala Pattu of the Administrative District of Polonnaruwa*

All the villages in Grama Sevaka's Division No. 67—Moragaswewa :—

Ambagaswewa, Dehiattawa, Gallinda, Habarana Railway Halt, Illukwewa, Moragaswewa, Morakanda, Pothana Thalbedda Thimbirigaswewa and Unagollewa villages.

All the villages in Grama Sevaka's Division No. 68—Kawdulla :—

Aluthoya, Kithulaththawa, Diulankadawala, Galoya, Galoya Junction, Hatareskotuwa, Keeriyagaskotuwa, Medirigiriya, Pethiyanneya, Rathmale, Rotawewa, Wathigahewewa and Yatiyalpothana villages.

All the villages in Grama Sevaka's Division No. 69—Kelegam :—

Aluthwewa, Beriwiya, Kumbukkanwela, Kurungawetti, Meegaswewa, Meegollewa, Palukgahawewa, Thalakolawewa and Wadigawewa villages.

All the villages in Grama Sevaka's Division No. 70A—Konduritiwewa :—

Attanakadawala, Diyabeduma, Ihakuluwewa, Katukeliya Colony and Konduruwewa villages.

All the villages in Grama Sevaka's Division No. 70B—Kottapitiya :—

Hegala, Kottapitiya, Puwakgaha Ulpotha villages.

All the villages in Grama Sevaka's Division No. 70C—Elahera :—

Attaragallewa, Bakamune, Elahera and Heeratiya villages.

*Meda Pottu of the Administrative District of Polonnaruwa*

All the villages in Grama Sevaka's Division No. 75A—Onegama :—

Onegama Colony and Pudoor Colony villages.

All the villages in Grama Sevaka's Division No. 76—Thalpotha :—

Hewatenna, Senanayakapura, Weerapura and Wijayabahupura villages.

All the villages in Grama Sevaka's Division No. 77—Thambala :—

B. O. P. 314 East, Galketiadamana, Onegama Sinnaganga, Sinnawillupitiya, Thambala and Uranai villages.

All the villages in Grama Sevaka's Division No. 78—Sungawila :—

Kirimetiadamana, Kumadiya, Meenwillu, Somawathiya, Sungawila and Sungawila Pudoor villages.

All the villages in Grama Sevaka's Division No. 78A—Kumadiya :—

Abhayapura, Kegalgama and Pulasthigama villages.

All the villages in Grama Sevaka's Division No. 79—Palliyagodella :—

Adampan Aru, Borupanwila, Alikei aditetti, Kurunchimunai, Palliyagodella, Pangurana and Puduveli villages.

*Egoda Pattu of the Administrative District of Polonnaruwa*

All the villages in Grama Sevaka's Division No. 80—Kandakadu :—

Angoda, Ilandamodai, Kosakulama, Kurunchimunai, Mawila, Mutugala and Wattawa chena villages.

All the villages in Grama Sevaka's Division No. 81—Mutugala :—

Nelwellinakulama, Pachchakadu chena, Tirimunaiwil, Katuwanwila, Mutugala and Wattawa chena villages.

All the villages in Grama Sevaka's Division No. 82—Makuppe :—

Angiriadamana, Bellanewila, Kadawathumadu, Kalmadu, Kumarapuragama, Kurunchidamana, Makuppe, Pullaiyara, Suriyadi and Welikanda villages.

All the villages in Grama Sevaka's Division No. 85—Alawakumbura :—

Alawakumbura, Bendiyawila, Damane, Ulpotha, Aralaganwila, Galmulama, Soriwila, Kandegama, Kuda Ulpotha, Malliyathiu, Ulpothwewa and Veheragala villages.

All the villages in Grama Sevaka's Division No. 85A—Yakkure :—

Yakkure and Kalukelewa villages.

9-763

Price Order No. FC/V—S.F. 1 (46).

SUBSIDIARY FOODSTUFFS

THE CONTROL OF PRICES ACT

Order

BY virtue of the powers vested in me by section 4, read with section 3 (2) of the Control of Prices Act (Chapter 173), I, Aramba Moorthy Sundara Moorthy, Assistant Controller of Prices (Food), for Colombo District do by this Order—

- (i) revoke with immediate effect the Food Price Order No. FC/V—S.F. 1(45) dated December 19, 1964, published in *Gazette Extraordinary* No. 14,266, of December 24th, 1964;
- (ii) fix with immediate effect, the price for the time being fixed under the Control of Prices Act (Chapter 173), as the Wholesale Dealer's maximum wholesale price for Colombo Municipality, increased by amounts specified in column 3 of the Schedule hereto, to be the maximum wholesale price per hundredweight gross above which the article specified in the corresponding entry in column 1 of that Schedule shall not be sold within the administrative district specified in column 2 of that Schedule;
- (iii) fix with immediate effect the price for the time being fixed under the Control of Prices Act (Chapter 173), as the retail dealer's maximum retail price for the Colombo Municipality, increased by the amounts specified in column 4 of the Schedule hereto, to be the maximum retail price per pound net above which the article specified in the corresponding entry in column 1 of that Schedule shall not be sold within the administrative district specified in column 2 of that Schedule;
- (iv) direct that for the purpose of this Order—
  - (a) any sale of any quantity of an article specified in column 1 of the Schedule hereto for the purpose of re-sale or any sale of an article specified in column 1 of that Schedule in a quantity of one hundredweight gross or more at a time shall be a sale by wholesale;
  - (b) any sale of any quantity of an article specified in column 1 of the Schedule hereto less than one hundredweight gross for the purpose of consumption or use shall be deemed to be a sale by retail;

- (v) direct that in every area where maximum prices are fixed by this Order, no person shall sell any article specified in column 1 of the Schedule hereto, which is adulterated with any other article ;
- (vi) direct that in every area where maximum prices are fixed by this Order, every trader who has any article specified in column 1 of the Schedule hereto in his possession or under his control at any place or in any vehicle, shall exhibit conspicuously at such place or in such vehicle a quantity of such article in a suitable container with the maximum price for such article fixed by this Order displayed in figures not less than one inch in height on price tags or boards attached to such container in such a manner that the article and the maximum price thereof could be clearly seen by any customer ;
- (vii) direct that for the purpose of this Order "Pound" or "lb." shall be deemed to be the standard pound avoirdupois weight ;
- (viii) direct that in every area where maximum prices are fixed by this Order every person who sells any article specified in column 1 of the Schedule hereto by wholesale shall, and every person who sells any article specified in column 1 of that Schedule by retail shall, on demand, give the purchaser thereof a receipt in which there shall be set out—  
 (a) the date of the sale ;  
 (b) The quantity of such articles sold (by weight) ;  
 (c) the price paid for the quantity sold ; and  
 (d) the nature of the transaction, that is to say, whether the sale was by wholesale or retail ;
- (ix) direct that when any article specified in column 1 of the Schedule hereto, is sold, the maximum price referred to in columns 3 and 4 of that Schedule shall include the price of the wrapper or container, if any, in which such article is sold.

Signed at the Colombo Kachcheri, at 1 p.m. on September 11th, 1965.

A. M. S. MOORTHY,  
 Assistant Controller of Prices (Food), Colombo District.

#### SCHEDULE

Column 1 Commodity	Column 2 Administrative District of Colombo Excluding Municipal area of Colombo	Column 3 Excess over wholesale dealer's maximum price per cwt. gross for the Colombo Municipality Rs. c.	Column 4 Excess over retail dealer's maximum retail price per lb. net for the Colombo Municipality Rs. c.
1. Onions (all Varieties other than red onions and chickbellapur)	..	..	0 2
2. Potatoes	..	..	0 2
3. Cummin Seed	..	..	0 3
4. Turmeric	..	..	0 3
5. Corriander	..	..	0 3
6. Oorid (Whole)	..	..	0 3
7. Green Gram	..	..	0 3
8. Toor Dhal	..	..	0 3
9. Gram Dhal	..	..	0 3
10. Chick Peas	..	..	0 3
11. Garlic (Bomaby)	..	..	0 3
12. Tamarind	..	..	0 3
13. Sakkara	..	..	0 3
14. Red Onions	..	..	0 3

Note.—These prices do not constitute the fixed prices at which the above must be sold. They are the MAXIMUM prices above which sales should not take place.

9-764

### Miscellaneous Departmental Notices

#### IMPORT CONTROL NOTICE No. 17/65

##### Exemption from Import Licences

REFERENCE Import Control Notice No. 11/65, published in *Gazette Extraordinary* No. 14,423 of June 14, 1965—

Item (i) appearing in the said Import Control Notice is hereby amended to read as follows :—

"(i) *Bona-fide free gifts in favour of individuals and institutions not exceeding Rs. 50 in value per person/institution per year, provided that the gifts are for personal use and not for any commercial purpose.*"

E. M. WIJENAIKE,  
 Controller of Imports & Exports.

Colombo, September 8, 1965.

9-762,

- අංක 69 දරණ කැලැගම් ග්‍රාමසේවක කොට්ඨාශයට අයත් සියළුම ගම් :—අළුවැව, බැරිවිල, කුඹුක්කන්වෙල, කුරුන්ගවෙට්ටි, මෙස්වැව, මීගොල්ලැව, පළුගහවැව, තලාකොලවැව හා වඩිගවැව යන ගම්.
- අංක 70 ඒ දරණ කෝදුරුවැව ග්‍රාමසේවක කොට්ඨාශයට අයත් සියළුම ගම් :—අත්තනකඩවල, දියබෙදුම, ඉහකුළුවැව, කටුකෙලියාව, කොලනිය හා කෝදුරුවැව යන ගම්.
- අංක 70 බී දරණ කෝට්ටිපිටිය ග්‍රාමසේවක කොට්ඨාශයට අයත් සියළුම ගම් :—හැගල, කෝට්ටිපිටිය, සුවක්ගහ උල්පත යන ගම්.
- අංක 70 සී දරණ ඇලහැර ග්‍රාමසේවක කොට්ඨාශයට අයත් සියළුම ගම් :—අත්තරගල්ලැව, බකමුණ, ඇලහැර හා විරවිය යන ගම්.

**පොළොන්නරුව පාලන දිස්ත්‍රික්කයට අයත් මැද පන්තුව :**

- අංක 75 ඒ දරණ ඕනෑගම ග්‍රාමසේවක කොට්ඨාශයට අයත් සියළුම ගම් :—ඕනෑගම කොළඹය හා පුදුර් කොළඹය යන ගම්.
- අංක 76 දරණ තල්පොත ග්‍රාමසේවක කොට්ඨාශයට අයත් සියළුම ගම් :—හේවාතැන්න, සේනානායක පුර, වීරපුර හා විජයබාහුපුර යන ගම්.
- අංක 77 දරණ තඹාල ග්‍රාමසේවක කොට්ඨාශයට අයත් සියළුම ගම් :—බී.ඩී.පී. 314 නැගෙනහිර, ගල්කැටිය දමන, ඕනෑගම, සිත්තගංහා, සිත්ත විල්ලිපිටිය, තඹාල හා උරනෙයි යන ගම්.
- අංක 78 දරණ සුංභාවිල ග්‍රාමසේවක කොට්ඨාශයට අයත් සියළුම ගම් :—කිරිමැටියදමන, කුමාඩිය, වින්විල්ල, සෝමාවතිය, සුංභාවිල හා සුංභාවිල පුදුර් යන ගම්.
- අංක 78 ඒ දරණ කුමාඩිය ග්‍රාමසේවක කොට්ඨාශයට අයත් සියළුම ගම් :—අභයපුර, කැගලුගම හා පුලස්නිගම යන ගම්.
- අංක 79 දරණ පල්ලියගොඩැල්ල ග්‍රාමසේවක කොට්ඨාශයට අයත් සියළුම ගම් :—අඩම්පනආරු, බොරැපන්විල, අලිකෙලි අඩිතෙක්කි, කුරුච්චි මුනෙයි, පල්ලියගොඩැල්ල පංගුරාන හා පුදුමේලි යන ගම්.

**පොළොන්නරුව පාලන දිස්ත්‍රික්කයට අයත් එගොඩ පන්තුව :**

- අංක 80 දරණ කන්ඩකාඩු ග්‍රාමසේවක කොට්ඨාශයට අයත් සියළුම ගම් :—අංගොඩ, ඉලන්දමොදෙයි, කෝසාකුලම, කුරුච්චිමුනෙයි, මාවිල, පාන්තිකුල්ලිමුනෙයි, රොටවැව, රෙට්ටිවාකුලම, තැන්නකෝට්ටම් හා ත්‍රිකුණාමාඩු යන ගම්.
- අංක 81 දරණ මුතුගල ග්‍රාමසේවක කොට්ඨාශයට අයත් සියළුම ගම් :—නෙල්වැල්ලිනාකුලම, පච්චකාඩුවෙත, තෙරිමුනෙයි විල්ලු, කටුවන්විල, මුතුගල, වච්චවෙත යන ගම්.
- අංක 82 දරණ මාකුපේ ග්‍රාම සේවක කොට්ඨාශයට අයත් සියළුම ගම් :—අඟිය දමන, බෙල්ලකේවිල, කඩවතු මඩු, කලුමඩු, කුමාරපුරගම, කුරුච්චිදමන, මාකුපේ, පුල්ලෙයාර් අඩි, පුර්වෝදෙයි හා වැලිකන්ද යන ගම්.
- අංක 85 දරණ අලවාකුඹුර ග්‍රාම සේවක කොට්ඨාශයට අයත් සියළුම ගම් :—අලවා කුඹුර, බැදියවිල, දමනේ උල්පත, අරලගම්විල, ගල්කුලම, සොරුවිල, කන්දේගම, කුඩාඋල්පත, මල්ලියනිව්, උල්පොතවැව හා වෙහොරගොඩ යන ගම්.
- අංක 85 ඒ දරණ යක්කුරේ ග්‍රාමසේවක කොට්ඨාශයට අයත් සියළුම ගම් :—යක්කුරේ සහ කළුකැලඹ යන ගම්.

9-763

ඇප්පි/වි—ඇප්පි/වි—1 (46) අංකය දරන ආහාර මිළ ආඥාව

අතිරේක ආහාර ද්‍රව්‍ය

**මිල පාලන පනත  
ආඥාව**

(173 වන අධිකාරය වන) මිල පාලන පනතේ 3(2) වන වගන්තිය සමඟ කියවිය යුතු 4 වන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, කොළඹ දිස්ත්‍රික්කයේ සහකාර (ආහාර) මිල පාලක තැන්පත් ඒරම්බමුර්ති සුන්දරමුර්ති වන මම, මේ ආඥාවෙන්—

- (i) 1964 දෙසැම්බර් 24 වන දින අංක 14,266 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ වූ 1964.12.19 වන දින අංක ඇප්පි/වි—ඇප්පි/වි 1(45) දරන ආහාර මිළ ආඥාව, වහාම බල පැවැත්වෙන පරිදි අවලංගු කරමි.
- (ii) මෙහි වූ උපලේඛනයේ 3 වන තීරයෙහි දක්වෙන මුදල එකතු කරන ලද, (173 වන අධිකාරය වන) මිල පාලන පනත යටතේ කොළඹ මහ නගර සභා ප්‍රදේශය තුළ තොග වෙළෙන්දකු විසින් විකිණිය හැකි උපරිම තොග මිළ ලෙස එවකට නියම කර ඇති මිළ ඒ උපලේඛනයේ 1 වන තීරයේ අනුරූප සටහනෙහි නිශ්චිතව සඳහන් ද්‍රව්‍යයේ දළ බර හොණ්ඩරයක් ඒ උපලේඛනයේ 2 වන තීරයෙහි නිශ්චිතව සඳහන් පරිපාලන දිස්ත්‍රික්කය තුළ විකිණිය හැකි හා එයට ඉහළින් නොවිකිණිය යුතු උපරිම තොග මිළ විය යුතු ලෙස, වහාම බල පැවැත්වෙන පරිදි නියම කරමි.
- (iii) මෙහි වූ උපලේඛනයේ 4 වන තීරයෙහි දක්වෙන මුදල එකතු කරන ලද, (173 වන අධිකාරය වන) මිල පාලන පනත යටතේ කොළඹ මහ නගර සභා ප්‍රදේශය තුළ සිල්ලර වෙළෙන්දකු විසින් විකිණිය හැකි උපරිම සිල්ලර මිළ ලෙස එවකට නියම කර ඇති මිළ, ඒ උපලේඛනයේ 1 වන තීරයේ අනුරූප සටහනෙහි නිශ්චිතව සඳහන් ද්‍රව්‍යයේ ඉද්ධ බර රාක්කලක් ඒ උපලේඛනයේ 1 වන තීරයෙහි නිශ්චිතව සඳහන් පරිපාලන දිස්ත්‍රික්කය තුළ විකිණිය හැකි හා එයට ඉහළින් නොවිකිණිය යුතු උපරිම සිල්ලර මිළ විය යුතු ලෙස, වහාම බලපැවැත්වෙන පරිදි නියම කරමි.
- (iv) මෙම ආඥාවේ කාර්යය සඳහා—
  - (අ) මෙහි වූ උපලේඛනයේ 1 වන තීරයෙහි නිශ්චිතව සඳහන් ද්‍රව්‍යයක යම් ප්‍රමාණයක් නැවත විකිණීමේ කාර්යය සඳහා වූ යම් විකිණීමක් හෝ ඒ උපලේඛනයේ 1 වන තීරයෙහි නිශ්චිතව සඳහන් කිසිම ද්‍රව්‍යයක් වරකට දළබර හොණ්ඩරයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් බැගින් වූ යම් විකිණීමක් තොග වශයෙන් වූ විකිණීමක් විය යුතු බවත්;
  - (ආ) මෙහි වූ උපලේඛනයේ 1 වන තීරයෙහි නිශ්චිතව සඳහන් යම් ද්‍රව්‍යයක් පරිභෝගය පිණිස හෝ පාවිච්චිය පිණිස දළබර හොණ්ඩරයකට අඩු යම් ප්‍රමාණයක් විකිණීම සිල්ලර වශයෙන් වූ විකිණීමක් විය යුතු බවත්, නියම කරමි.
- (v) මෙම ආඥාවෙන් වැඩිම මිළ නියම කරනු ලැබූ සෑම ප්‍රදේශයකම මෙහි වූ උපලේඛනයේ 1 වන තීරයෙහි නිශ්චිතව සඳහන් කිසිම ද්‍රව්‍යයක් වෙත ද්‍රව්‍යයක් සමඟ මිශ්‍ර කිරීමෙන් බාලකොට කිසිම තැනැත්තකු විසින් නොවිකිණිය යුතු බව නියම කරමි.
- (vi) මෙම ආඥාවෙන් උපරිම මිළ නියම කරනු ලැබූ සෑම ප්‍රදේශයකම, යම් ස්ථානයක හෝ වාහනයක හෝ මෙහි වූ උපලේඛනයේ 1 වන තීරයෙහි නිශ්චිතව සඳහන් යම් ද්‍රව්‍යයක් සිය ස්වාමීන්වයේ හෝ සිය පාලනය යටතේ හෝ තබාගෙන සිටින සෑම වෙළෙන්දකු විසින්ම ඒ ද්‍රව්‍යයෙන් ප්‍රමාණවත් කොටසක් සුදුසු භාජනයක බහා එම ද්‍රව්‍ය සඳහා මෙම ආඥාවෙන් නියමිත උපරිම මිළ උසින් අභලකට වඩා අඩු නොවූ ඉලක්කම්වලින් මිළ සුවකයක හෝ මිළ පුවරුවක සටහන් කොට එම භාජනයට සම්බන්ධ කොට එකී ද්‍රව්‍යය සහ ඒ සඳහා නියම කරන ලද උපරිම මිළ යම් ගනුදෙනු කරුවකුට පැහැදිලිව පෙනෙන සේ ඒ ස්ථානයෙහි හෝ වාහනයෙහි ප්‍රදර්ශනය කළයුතු බව නියම කරමි.
- (vii) මෙම ආඥාවේ කාර්යය සඳහා “ රාක්කල ” හෝ “ රා. ” යන්නෙන් ඇවර්දුපොයි බර ක්‍රමය අනුව සම්මත රාක්කලේ බර සැලකිය යුතු බව නියම කරමි.

- (viii) මෙම ආඥාවෙන් උපරිම මිල නියම කරනු ලැබූ සෑම ප්‍රදේශයකම මෙහිදී උපලේඛනයේ 1 වන කීරයෙහි නිශ්චිතව සඳහන් යම් ද්‍රව්‍යයක් තොර වශයෙන් විකුණන සෑම තැනැත්තකු හා ඒ උපලේඛනයේ 1 වන කීරයෙහි නිශ්චිතව සඳහන් යම් ද්‍රව්‍යයක් සිල්ලර වශයෙන් විකුණන සෑම තැනැත්තකු විසින්ම ගැනුම්කරු ඉල්ලුවහොත්, පහත සඳහන් විස්තර, එනම් :—
  - (අ) විකුණූ දිනය ;
  - (ආ) එම ද්‍රව්‍යයන් විකුණූ ප්‍රමාණය (බර අනුව) ;
  - (ඇ) විකුණූ ප්‍රමාණය සඳහා ගෙවූ මුදල ;
  - (ඈ) වෙළඳාමේ ස්වභාවය, එනම් විකිණීම තොර වශයෙන් ද, නැතහොත් සිල්ලර වශයෙන් ද යන බව ඇතුළත් කුවිතාන්සියක් ගැනුම් කරුට දිය යුතු බව නියම කරමි.
- (ix) මෙහි දී උපලේඛනයේ 1 වන කීරයෙහි නිශ්චිතව සඳහන් යම් ද්‍රව්‍යයක් විකුණූ විට, ඒ විකුණනු ලැබූ ද්‍රව්‍යය යම් දෙයක ඔහු ලැබූ නම් නැතහොත් බහාලනු ලැබූ නම්, එහි මිලක් ඒ උපලේඛනයේ 3 වන සහ 4 වන කීරයන්හි සඳහන් උපරිම මිලට ඇතුළත් විය යුතු බව නියම කරමි.

1965 සැප්තැම්බර් මස 11 වන දින පස්වරු 1 ට කොළඹ කවිචේරියේ දී අත්සන් කරන ලදී.

ඒරම්බමුර්ති සුන්දරමුර්ති,  
කොළඹ දිස්ත්‍රික්කයේ සහකාර (ආහාර) මිල පාලක.

1 වන කීරය		2 වන කීරය		3 වන කීරය		4 වන කීරය	
ද්‍රව්‍යය		ප්‍රදේශය හෝ පරිපාලන දිස්ත්‍රික්කය කොළඹ ආදායම් පාලක නිලධාරී තැනැත්තෙකුට (කොළඹ නාගරික සීමාවෙන් පිට)		නොග වෙළෙන්දකු විසින් දළ බර හොණබරයක් විකිණිය හැකි, කොළඹ මහ නගර සභා ප්‍රදේශය සඳහා නියමිත මිලට වඩා වැඩි, අධිකය රු. ශ.		සිල්ලර වෙළෙන්දකු විසින් ඉද්ධ බර රාත්තලක් විකිණිය හැකි, කොළඹ මහ නගර සභා ප්‍රදේශය සඳහා නියමිත මිලට වඩා වැඩි, අධිකය රු. ශ.	
1.	එනු (රතුඑනු හා වික්බෙල්සුර් හැර වෙනත් සියලුම)			1 60	...	...	0 02
2.	අර්තාපල්	...	...	1 60	...	...	0 02
3.	සුදුරු	...	...	2 60	...	...	0 03
4.	කහ	...	...	2 60	...	...	0 03
5.	කොත්තමල්ලි	...	...	2 60	...	...	0 03
6.	සියළු නොකළ උළු	...	...	2 60	...	...	0 03
7.	මුංආට	...	...	2 60	...	...	0 03
8.	කෝර පරිප්පු	...	...	2 60	...	...	0 03
9.	කඩල පරිප්පු	...	...	2 60	...	...	0 03
10.	චික් පිස්	...	...	2 60	...	...	0 03
11.	සුදුඑනු (බොම්බේ)	...	...	2 60	...	...	0 03
12.	සියඹලා	...	...	2 60	...	...	0 03
13.	සක්කර	...	...	2 60	...	...	0 03
14.	රතු එනු	...	...	2 60	...	...	0 03

සැලකිය යුතුය.—මේ මිල ඉහත සඳහන් ද්‍රව්‍ය විකිණිය යුතු ලෙස නියමකර ඇති මිල නොවේ. ඒවා ඒ ද්‍රව්‍ය විකිණිය හැකි උපරිම මිල වන අතර ඊට ඉහළින් ඒ ද්‍රව්‍ය නොවිකිණිය යුතුය.

9-764

**විවිධ දෙපාර්තමේන්තු දැන්වීම්**

**අංක 17/65 දරන ආනයන පාලන දැන්වීම**  
ආනයන බලපත්‍රවලින් නිදහස් කිරීම

අංක 14,423 හා 1965 ජූනි 14 දිනැති අති විශේෂ ගැසට් පතෙහි පළ කරන ලද අංක 11/65 දරන ආනයන පාලන දැන්වීම සම්බන්ධවයි.

එම ආනයන පාලන දැන්වීමෙහි දැක්වෙන විෂය (1) පහත සඳහන් පරිදි කියවෙන සේ සංශෝධනය විය යුතුයි :—

“(1) ත්‍යාග පුද්ගලික ප්‍රයෝජනය සඳහා විනා කිසිම වෙළඳ කටයුත්තක් සඳහා නොවන්නේ නම්, පුද්ගලයන් සහ ආයතනයන් වෙනුවෙන් එක් පුද්ගලයකුට/එක් ආයතනයකට එක් වර්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් රු. 50 නො ඉක්ම වන නිර්ව්‍යාජ නිදහස් ත්‍යාග.”

ඊ. ඇම්. විජේනායක,  
ආනයන හා අපනයන පාලක.

1965 සැප්තැම්බර් 8 වෙනි දින,  
කොළඹ දී ය.

9-762.